

“2018 ලෝක ළමා දින” මුද්දරය නිර්මාණය කිරීම සඳහා පැවැත්වෙන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟය
“දිරියෙන් පෙරමුණට යන්න - ළමා කැලට සවිය දෙන්න”

තරඟ කොන්දේසි -

01. මේ සඳහා 6 වන ශ්‍රේණියේ සිට ඊට ඉහළ ශ්‍රේණිවල සියළුම පාසැල් දරු දැරියන්ට සහභාගී විය හැකි අතර එක් අයෙකුට එවිය හැක්කේ එක් චිත්‍ර නිර්මාණයක් පමණි.
02. “දිරියෙන් පෙරමුණට යන්න - ළමා කැලට සවිය දෙන්න” තේමාවට අනුකූලව මුද්දරයකට සුදුසු වන පරිදි වර්ණවත් හා නිර්මාණාත්මක වන ලෙසට A4 ප්‍රමාණයේ තිරස් අතට (දිග මි.මී. 297 සහ පළල් මි.මී. 210) කඩදාසියක වට්ටට සෙ. මි. 01 ක් ඉතිරි වන ලෙස චිත්‍රය නිර්මාණය කළ හැකිය.
03. චිත්‍රය නිර්මාණය සඳහා පැස්ටල්, දිය සායම් හෝ සුදුසු වෙනත් ඕනෑම මාධ්‍යයක් භාවිතා කල හැකිය.
04. ඉදිරිපත් කරනු ලබන චිත්‍රය පිටුපස අනිවාර්යයෙන්ම ඔබේ නම, උපන් දිනය, 2018.12.31 දිනට වයස, පුද්ගලික ලිපිනය, දුරකථන අංකය, ඉගෙනුම ලබන පාසල සහ ශ්‍රේණිය යන විස්තර ඉතා පැහැදිලිව ඉංග්‍රීසි කැපිටල් අකුරින් සඳහන් කළ යුතුය.
05. නිර්මාණය තමන්ගේ ම නිර්මාණයක් බව තම පාසලේ විදුහල්පතිගේ අත්සන හා නිල මුද්‍රාව යොදා සහතික කර ඉදිරිපත් කළ යුතුය.
06. චිත්‍ර නිර්මාණ භාර ගැනීම 2018.09.12 දිනෙන් අවසන් වන අතර ඔබේ නිර්මාණය එදිනට හෝ ඊට පෙර ලැබෙන ලෙස, කවරයේ වම් පස ඉහල කෙළවරේ, “ලෝක ළමා දින චිත්‍ර තරඟය - 2018 ” ලෙස සඳහන් කර, අධ්‍යක්ෂ, මුද්දර කාර්යාංශය, අංක 310, සී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අතින් ගෙනැවිත් භාර දීම කළ යුතුය.
07. තැපැල් මුද්දරය සඳහා සුදුසු චිත්‍රයක් ඉදිරිපත් වී නොමැති නම් වෙනත් සුදුසු නිර්මාණයක් ඒ සඳහා යොදා ගනු ලැබේ. ඒ සම්බන්ධයෙන් අවසාන තීරණය විනිශ්චය මණ්ඩලය හා මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ විසින් ගනු ලැබේ.
08. මුද්දරය සහ මුල්දින කවරය සඳහා චිත්‍ර තෝරා ගැනීමෙන් අනතුරුව පළමුවන, දෙවන, තෙවන ජයග්‍රාහී ස්ථාන තෝරාගනු ලැබේ. එක් තරඟකරුවෙක් සඳහා හිමිවන්නේ එක් ජයග්‍රාහී අවස්ථාවක් පමණි.
09. තැපැල් මුද්දරය සඳහා තෝරාගනු ලබන චිත්‍ර මුද්දර කාර්යාංශයේ මුද්‍රණ අවශ්‍යතාවයන්ට හා මුද්දර ප්‍රමිතීන්ට අනුව අවශ්‍ය ලෙස වෙනස්කම් ඇතුළත් කර සකස් කරනු ලබන අතර අවශ්‍ය වුවහොත් ජයග්‍රාහී නිර්මාණකරුවන් හට මුද්දර කාර්යාංශය වෙත පැමිණීමට ද සිදු වනු ඇත.
10. තෝරා ගනු ලබන චිත්‍රවල අයිතිය මුද්දර කාර්යාංශය සතු වේ.
11. චිත්‍ර තේරීම විද්වත් විනිශ්චය මණ්ඩලයක් මගින් සිදු කරනු ලබන අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වනු ඇත.
12. ජයග්‍රාහී චිත්‍ර සඳහා වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනමනු ලැබේ.
13. ඉහත සියලුම තරඟ කොන්දේසිවලට එකඟව ඔබේ නිර්මාණ එවිය යුතු අතර එම කොන්දේසි වලට අනුකූල නොවන, සහතික නොකරන ලද සහ නිර්මාණකරු පිළිබඳ තොරතුරු අපහැදිලි අසම්පූර්ණ නිර්මාණ ප්‍රතික්ෂේප කරන බව කාරුණිකව සලකන්න.
14. වැඩි විස්තර දුරකථන අංක 011 – 2326163 හෝ 011- 4927248 ඔස්සේ ද ලබා ගත හැකිය.

අධ්‍යක්ෂ - මුද්දර කාර්යාංශය.

2018 ලෝක ළමා දින මුද්දරය නිර්මාණය කිරීම සඳහා පැවැත්වෙන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟය

තේමාව : “දිරියෙන් පෙරමුණට යන්න - ළමා කැලට සවිය දෙන්න”

කඩදාසියේ ප්‍රමාණය :

- ❖ දිග මි.මී. 297
- ❖ පළල මි.මී. 210 (A4 ප්‍රමාණයේ තිරස් අත)
- ❖ කෙන්ට් කඩදාසියක් වඩාත් සුදුසුයි.
- ❖ වට්ට සෙ. මි. 01 ක් ඉතිරි කළ යුතුය.

මාධ්‍ය : පැස්ටල්, දිය සායම් හෝ ඕනෑම මාධ්‍යයක්.

වයස් කාණ්ඩය : 6 වන ශ්‍රේණියේ සිට ඊට ඉහළ ශ්‍රේණිවල සියලුම වයස් කාණ්ඩවල පාසල් සිසුන්ට.

අවසන් දිනය : 2018.09.12

ලිපිනය : අධ්‍යක්ෂ,
මුද්දර කාර්යාංශය,
අංක 310,
ඩී. ආර්. විජේවර්ධන මාවත,
කොළඹ 10.

අනෙකුත් කොන්දේසි : කවරයේ වම් පස ඉහළ කෙළවරේ, “ලෝක ළමා දින මුද්දර චිත්‍ර තරඟය - 2018” යනුවෙන් සඳහන් කරන්න.

චිත්‍රය පිටුපස අනිවාර්යයෙන් ම,

- ❖ නම,
- ❖ උපන් දිනය,
- ❖ 2018.12.31 ට වයස,
- ❖ පුද්ගලික ලිපිනය,
- ❖ දුරකථන අංකය, සඳහන් කරන්න.